




ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව

අ.පො.ස. (සා).පෙළ විභාගය - 2014

80 - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ලකුණු දීමේ පටිපාටිය



මෙය උත්තරපතු පරිශකකවරුන්ගේ ප්‍රයෝගනය සඳහා සකස් කෙරීණි.
පරිශකක සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවේදී ඉදිරිපත්වන අදහස් අනුව මෙහි වෙනසකම් කරනු ලැබේ.

උත්තරපතු ලකුණු කිරීම - පොදු ශේෂීය තුම

උත්තරපතු ලකුණු කිරීමේ හා ලකුණු ලැයිස්තුවල ලකුණු සටහන් කිරීමේ සම්මත ක්‍රමය අනුගමනය කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු වේ. ඒ සඳහා පහත පරිදි කටයුතු කරන්න.

- ❖ උත්තරපතු ලකුණු කිරීමට රත්පාට බෝධින්ට පැනක් පාවිචි කරන්න.
- ❖ සෑම උත්තරපතුයක ම මුද් පිටුවේ සහකාර පරීක්ෂක සංකේත අංකය සටහන් කරන්න. ඉලක්කම් ලිවිමේ දී පැහැදිලි ඉලක්කම්න් උග්‍රයන්න.
- ❖ ඉලක්කම් ලිවිමේ දී වැරදුණු අවස්ථාවක් වේ නම් එය පැහැදිලි ව තනි ඉරකින් කපා හැර නැවත උග්‍රය කෙටි අත්සන යොදන්න.

බහුවරණ උත්තරපතු (කවුලු පත්‍රය)

ලකුණු දීමේ පටිපාටිය අනුව නිවැරදි වරණ කවුලු පත්‍රයේ සටහන් කරන්න. එසේ ලකුණු කළ කවුලු බිලේරි තලයකින් කපා ඉවත් කරන්න. කවුලු පත්‍රය උත්තර පත්‍රය මත නිවැරදි ව තබා ගත හැකි වන පරිදි විභාග අංක කොටුව හා නිවැරදි පිළිතුරු ගණන දක්වෙන කොටුව ද කපා ඉවත් කරන්න. හරි පිළිතුරු හා වැරදි පිළිතුරු ලකුණු කළ හැකි වන පරිදි එක් එක් වරණ ජේලිය අවසානයේ හිස් තීරයක් ද කපා ඉවත් කරන්න. කපා ගත් කවුලු පත්‍රය ප්‍රධාන/අනිරේක ප්‍රධාන පරීක්ෂකවරයා ලබා අත්සන් යොදා අනුමත කර ගන්න.

අනතුරුව උත්තර පත්‍ර භෞදින් පරීක්ෂා කර බලන්න. කිසියම් ප්‍රශ්නයකට එක් පිළිතුරකට වඩා ලකුණු කර ඇත්තෙම හෝ එකම පිළිතුරක්වන් ලකුණු කර නැත්තෙම හෝ වරණ කැඳී යන පරිදි ඉරක් අදින්න. ඇතුම් විට අයදුම්කරුවන් විසින් මුදින් ලකුණු කර ඇති පිළිතුරක් මකා වෙනත් පිළිතුරක් ලකුණු කර තිබෙන්නට ප්‍රශ්නවන්. එසේ මකන ලද අවස්ථාවක දී පැහැදිලිව මකා තොමුනි නම් මකන ලද වරණය මත ද ඉරක් අදින්න.

කවුලු පත්‍රය පිළිතුරු පත්‍රය මත නිවැරදි ව තබන්න. නිවැරදි පිළිතුර ✓ ලකුණුකින් ද, වැරදි පිළිතුර X ලකුණුකින් ද වරණ තීරය අවසානයේ ලකුණු කරන්න. නිවැරදි ලකුණු සංඛ්‍යාව ඒ ඒ වරණ තීරය පහදින් ලියා දක්වන්න. අනතුරුව එම සංඛ්‍යා එකතු කර මුද් නිවැරදි පිළිතුරු සංඛ්‍යාව අඟාල කොටුව තුළ ලියන්න. ලකුණු පරිවර්තනය කළ යුතු අවස්ථාවල දී පරිවර්තන ලකුණු ලියා ඒ වටා රුමක් අදින්න.

ලදා :


$$\begin{array}{c} \frac{60}{100} \\ \text{---} \\ \frac{20}{30} \end{array}$$

ව්‍යුහගත රුප්‍ය හා රවණා උත්තර පත්‍ර

- ❖ අයදුම්කරුවන් විසින් උත්තර පත්‍රයේ හිස්ව තබා ඇති කොටස් පිටු හරහා රේඛාවක් ඇද කපා හරින්න. වැරදි හෝ තුපුසුපු පිළිතුරු යටින් ඉර අදින්න. ලකුණු දිය හැකි ස්ථානවල හරි ලකුණු යෙදීමෙන් එය පෙන්වන්න.
- ❖ ලකුණු සටහන් කිරීමේ දී මිවරලන්ඩ් කඩ්පාසියේ දකුණු පස තීරය යොදා ගත යුතුවේ.

කිසියම් අයදුම්කරුවකු විෂයයට නියමිත ප්‍රශ්න පත්‍ර එකකට පමණක් පෙනී සිටි අවස්ථාවක දී (ප්‍රශ්න පත්‍ර තුනක් ඇති විෂයයන් හි එකකට හෝ දෙකකට) ඉතිරි ප්‍රශ්න පත්‍රයට හෝ ප්‍රශ්න පත්‍රවලට මහු තොපුමිනි බව විසින් ලකුණු ලැයිස්තුවේ සටහන්ට තිබේ නම්, තොපුමිනි පත්‍රවලට අයදුම්කරු ලබා ඇති ලකුණු 00 ක් සේ සලකා එම අයදුම්කරුගේ අවසාන ලකුණු තීරණය කළ යුතු ය.

ලදාහරණ : මුද් ලකුණු 100



අවසාන ලකුණු	මුළු ලකුණු	I පත්‍රය	II පත්‍රය
100	100	40	60
44	44	AB	44

අවසාන ලකුණු	මුළු ලකුණු	I පත්‍රය	II පත්‍රය
100	200	100	100
31	62	62	AB

අවසාන ලකුණු තීරණය කළ නොහැකි අවස්ථා

- * කිසියම් විභාග මධ්‍යස්ථානයකට අයත් ඔබ ලකුණු කරන විෂයයේ I හෝ II උත්තරපත්‍ර පැකැටුව වලින් එක් පැකැටුවක් ඔබ මණ්ඩලය වෙත ලැබේ නොමැති තම අවසාන ලකුණු තීරණය කළ නොහැකි ය.

(උදා - ගණිතය විෂයය සඳහා ගණිතය I හා II වශයෙන් ප්‍රශ්න පත්‍ර දෙකක් තිබේ. එහෙත් අංක 10 දුරන විභාග මධ්‍යස්ථානයෙන් ඔබ මණ්ඩලය වෙත ලැබේ ඇත්තේ ගණිතය II උත්තර පත්‍ර පැකැටුව පමණි.)

- * කිසියම් අයදුම්කරුවක්ගේ I හෝ II හෝ III හෝ උත්තරපත්‍රවලින් 01 ක් හෝ 02 ක් හෝ පැකැටුව තුළ නොමැති අවස්ථාවක දී, ඔහු එම ප්‍රශ්න පත්‍රයට හෝ පත්‍රවලට නොපැමිණී බව ගාලාධිපති විසින් විස්තර ලකුණු ලැයිස්තුවේ සටහන් කර නොමැති අවස්ථාවක දී ද අවසාන ලකුණු තීරණය කළ නොහැකි ය.

- * කිසියම් අයදුම්කරුවක්ගේ උත්තර පත්‍රයේ සඳහන් විභාග අංකය හා ලකුණු ලැයිස්තුවේ සඳහන් විභාග අංකය නොසැසදෙන අවස්ථාවක දී ද අවසාන ලකුණු තීරණය කළ නොහැකි ය.

- * කිසියම් මධ්‍යස්ථානයක සියලු ම අයදුම්කරුවන්ට පොදු වශයෙන් බලපා ඇති වරදක් සිදු වී ඇති අවස්ථාවක දී ද අවසාන ලකුණු තීරණය කළ නොහැකි ය.

(උදා - ප්‍රශ්න පත්‍රයේ ම පිළිතුරු සපයන, කඩ්දාසි දෙකකින් හෝ කිහිපයකින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් ඇති අවස්ථාවක විභාග අපේක්ෂකයින්ට එක් කඩ්දාසියක් හෝ කිහිපයක් අඩුවෙන් දී ඇති අවස්ථා

මෙවත් අවස්ථාවලදී

අවසාන ලකුණු තීරණය නොකර ලකුණු ලැයිස්තුවේ වෙනත් කරුණු තීරයේ අයදුම්කරුගේ විභාග අංකය ලියා "අවසාන ලකුණු තීරණය කළ නොහැකි" යන සටහන යොදන්න. මෙම සටහන උත්තර පත්‍රයේ මුළු පිටුවේ පහළ කෙළවරේ ද යොදන්න. මේ පිළිබඳ ව ජර්නල් සටහනක් යොදන්න.

මෙවත් අයදුම්කරුවන් පිළිබඳ මධ්‍යස්ථාන අනුව වෙන් වශයෙන් (9IML) අසම්පූර්ණ ලකුණු ලැයිස්තු පිළියෙළ කරන්න.

මෙම ලකුණු ලැයිස්තු 9IML කවරය තුළ බහා ඇගයීම් මධ්‍යස්ථාන පරිපාලකට හාර දෙන්න.

එක් එක් ප්‍රශ්නයේ අනු කොටස් වල පිළිතුරු සඳහා හිමි ලකුණු ඒ ඒ කොටස අවසානයේ Δ ක් තුළ ලියා දක්වන්න. අවසාන ලකුණු ප්‍රශ්න අංකයන් සමඟ \square ක් තුළ, හාග සංඛ්‍යාවක් ලෙස ඇතුළත් කරන්න. ලකුණු සටහන් කිරීම සඳහා පරිශ්චකවරයාගේ ප්‍රයෝග්‍යය සඳහා ඇති තීරුව හාවත් කරන්න.

$$\text{ප්‍රශ්න අංක 03} - \text{(i)} \frac{4}{5} + \text{(ii)} \frac{3}{5} + \text{(iii)} \frac{3}{5} = \boxed{\frac{10}{15}}$$

සැම ප්‍රශ්නයකට ම දෙන මුළු ලකුණු උත්තර පත්‍රයේ මුළු පිටුවේ ඇති අදාළ කොටුව තුළ ප්‍රශ්න අංකය ඉදිරියෙන් අංක දෙකකින් ලියා දක්වන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් අනුව ප්‍රශ්න කෝරා ගැනීම කළ යුතු වේ. සියල්ල ම ලකුණු කොට ලකුණු මුළු පිටුවේ සටහන්කර අවසානයේ දී ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් වලට පටහැනිව වැඩි ප්‍රශ්න ගණනකට පිළිතුරු ලියා ඇත්තැමි අඩු ලකුණු සහිත පිළිතුරු කඩා ඉවත් කරන්න.

පරික්ෂාකාරී ව මුළු ලකුණු ගණන එකතු කොට මුල් පිටුවේ නියමිත ස්ථානයේ උගෙන්න. උත්තර පත්‍රයේ සැම උත්තරයකට ම දී ඇති ලකුණු ගණන උත්තර පත්‍රයේ පිටු පෙරළමින් නැවත එකතු කරන්න. එම ගණන ඔබ විසින් මුල් පිටුවේ එකතු කර ඇති මුළු ගණනට සමානයි නැවත පරික්ෂා කර බලන්න. ඒ ඒ ප්‍රශ්න පත්‍රයට ලබා ඇති ලකුණු ප්‍රතිගතයක් වශයෙන් දැක්විය යුතු අවස්ථාවල දී එසේ දක්වන්න. (ඇතැම් ප්‍රශ්න පත්‍රවලට නියමිත ලකුණු ගණන හා ප්‍රතිගතය සමාන වන අතර, ඇතැම් එවායේ නියමිත ලකුණු හා ප්‍රතිගතය වෙනස් වේ.)

අවසාන ලකුණු කීරණය කිරීම

දින පැකැවුවට අදාළ සියලු ම උත්තර පත්‍ර එනම් I හා II (ඇතැම් III) උත්තර පත්‍ර ලකුණු කර අවසාන වූ පසු එම උත්තර පත්‍රවලට අදාළ ලකුණු අයදුම්කරුගේ II පත්‍රයේ මුල් පිටුවේ සටහන් කරන්න.

උදාහරණ :

(අ)	(ආ)	(ඇ)
(i) $\frac{54}{100}$	(i) $\frac{22}{40}$	(i) $\frac{60.5}{100}$
(ii) $\frac{67}{100}$	(i) $\frac{34}{60}$	(i) $\frac{81}{100}$
(iii) $\frac{36}{100}$		
3	<u>157</u>	2 <u>141.5</u>
	52.33	70.75
	52%	71%

ඉහත උදාහරණවලින් දක්වෙන පරිදි දෙම සංඛ්‍යා ලැබෙන අවස්ථාවල දී අවසාන ලකුණු පමණක් පූර්ණ සංඛ්‍යාවක් ලෙස දක්වන්න. අවසාන ලකුණු ප්‍රතිගතයක් වශයෙන් පූර්ණ සංඛ්‍යාවක් ලෙස දැක්වීමේ දී ඉතිරිය 0.5 හෝ රිට වැඩි නම් රළු පූර්ණ සංඛ්‍යාවට පැමිණවිය යුතු ය. ඉතිරිය 0.5ට අඩුනම් තොසලකා හැරිය යුතු ය. අවසාන ලකුණු ලෙස සැලකන්නේ එක් එක් අයදුම්කරුවන් එම විෂයයේ සැම ප්‍රශ්න පත්‍රයකට ම ලබා ඇති ලකුණුවල ප්‍රතිගතයයි. අවසාන ලකුණු II පත්‍රය මත අකුරින් ද ලියා දක්වන්න.

80 S.I, II

கோரத்து மற்றும் கொல்கிடாக் கணினிகளில் தொடர்பு விளைவு	I, II	படிகள்
தகவல் தொடர்பாடு தொழிலுடையில் தொடர்பு விளைவு	I, II	முன்று மணித்தியாலம்
Information & Communication Technology	I, II	Three hours

කොරතුරු හා සැන්තිවේදන තාක්ෂණය

କୁଳକିରଣ ପ୍ରକାଶନି :

- (i) සිංහල ප්‍රජනවාලර පිළිතුරු සපයයේන.

(ii) අංක 1 සිට 40 නෙක් ප්‍රජනවාල, දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරුවලින් සිවිරදී හෝ ව්‍යුහ ප්‍රාග්‍රහ පිළිතුර නෙයා ගැනීන.

(iii) ඔවුන් යෙකෙනින පිළිතුරු ප්‍රාග්‍රහ එන් එන් දුර්ජන යදය දී ඇති කට අදාළයේ. ඔවුන් යෙකෙනින පිළිතුරුවේ අංකයට සායන්තා කටය ඇත (X) මූණු කෙදෙයි.

(iv) එම පිළිතුරු ප්‍රාග්‍රහ පිළිපාස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලන් සියලා, එවා ද පිළිපදියේන.

1. පරිගණක පරිනාමය පිළිබඳ ව සලකා බැලිමේ දී රික්නක තළය (vacuum tube) වාන්සිචරුවය මධ්‍යින් ප්‍රතිස්ථාපනය සූ අතර ඉන් අනුරුද්‍ය වාන්සිචරුවය, අනුකුලින පරිපථ (IC) මධ්‍යින් ප්‍රතිස්ථාපනය විය. මෙහි දී පරිගණකයේⒶ.....
වැඩි හු අතරⒷ..... ඇඟ විය.

Ⓐ හා Ⓑ සඳහා යෝගය පද වන්නේ පිළිවෙශින්.
(1) කාරුයක්ෂමතාව, හොඳික ප්‍රමාණය
(2) කාරුයක්ෂමතාව, විය්වහාරාව (reliability)
(3) හොඳික ප්‍රමාණය, කාරුයක්ෂමතාව
(4) හොඳික ප්‍රමාණය, පිරිවැය

2. පහත දැක්වෙන උපක්‍රම (devices) සලකා බලන්න:
A - අංකිත කුමරාව,
B - උපකරය,
C - දාසී තැරිය
පරිගණකයක ප්‍රතිදාන උපක්‍රමය/෋පක්‍රම ලෙස සාමාන්‍යයෙන් භාවිත කරනු ලබන්නේ ඉහත සඳහන් ක්‍රවරක් ද?
(1) A පමණි. (2) B පමණි. (3) A සහ B පමණි. (4) B සහ C පමණි.

3. මධ්‍යම සැකක්‍රමී රේකකළේ දී (CPU) ප්‍රමිලේයක් (program) ක්‍රියාත්මක විම සම්බන්ධයෙන් පහත සඳහන් ක්‍රවරක් නිවැරදි වන්නේ ද?
(1) උපදෙස් හා දත්ත ප්‍රධාන මකකයෙන් (main memory) යෙනෙ එනු ලබයි.
(2) උපදෙස් ප්‍රධාන මකකයෙන් යෙනෙ එනු ලබන අතර දත්ත දීමියික ආවියනයෙන් (secondary storage) යෙනෙ එනු ලබයි.
(3) උපදෙස් දීමියික ආවියනයෙන් යෙනෙ එනු ලබන අතර දත්ත ප්‍රධාන මකකයෙන් යෙනෙ එනු ලබයි.
(4) උපදෙස් හා දත්ත දීමියික ආවියනයෙන් යෙනෙ එනු ලබයි.

4. මහඝුවර ව්‍යායය කරන කසුන්, මුදුල් පරිගණකය මධ්‍යින් සංඛ්‍යාක විද්‍යාත් (digital art) සකස්සු ලබන්නේ ප්‍රතිච්මිත ශෞඛ්‍යවක් (image file) ලෙස ය. කොළඹ, යාපනයේ, ඉන්දියාවේ හා ජපානයේ වෙළඳ මුදුල් මිශ්‍රණ් සහරදානුකටුව මෙම විශ්‍ය දාන බලා ගැනීමට සැලැස්වීම (share) කසුන්ට අවශ්‍ය වියේ. මේ සඳහා යෝගය ප්‍රමාද / ප්‍රමාද වන්නේ පහත සඳහන් දී අනුරුද්‍ය ක්‍රවරක් ද?
A - යහරින්ගේ පරිගණකවලට මෙම ගොඩුව ගැනීම සඳහා ජ්‍යානීය පෙදලක් ජාලයක් (LAN) හරහා ගොඩු ගැනීම් (file transfer) මෙදෙකාංගයක් හාටින තිරිම
B - විදුල් තැපෑල (email) යාපනය
C - අදාළ ගොඩුව USB සැලන්ලි මකක (flash memory) ධාවක සහරකට පිටපත් කර ජ්‍යා සාමාන්‍ය තැපෑලන් මිශ්‍රණ් වෙත ගැනීම
(1) A පමණි. (2) B පමණි. (3) A සහ B පමණි. (4) A සහ C පමණි.

5. 131_{10} දෙමය සංඛ්‍යාවට තුළ වන්නේ පහත සඳහන් ක්‍රවරක් ද?
(1) 10110011_2 (2) 10000011_2 (3) 47_{16} (4) 76_8

6. 101011_2 දෙමය සංඛ්‍යාවට තුළ දෙමය සංඛ්‍යාව ඇමතක් ද?
(1) 27 (2) 35 (3) 43 (4) 75


7. පහත සඳහන් දී අනුරුද්‍ය අවම අය ඇත්තේ ඇමකට ද?
(1) 11001001_2 (2) 145_{10} (3) 77_8 (4) 49_{16}

8. ගොනුවේ විශාලත්වය (file size) වැඩි ම වන්නේ පහත සඳහන් කවරක ද?
- මෙගාබයිට් 1 ක් තු මෝ ගොනුව
 - මිලෝකසිට් 912 ක් තු .gif ගොනුව
 - බයිට් 700 ක් තු .txt ගොනුව
 - බයිට් 1024 ක් තු .jpg ගොනුව
9. ASCII කේතු ප්‍රමාදේ දී 'E' අනුලක්ෂණය 1000101₂ ලෙස නිරූපණය වේ හම් 'B' අනුලක්ෂණය සඳහා ASCII කේතය වන්නේ,
- 1000001₂
 - 1000010₂
 - 1000011₂
 - 1100101₂
10. වදන් සකසු උග්‍රීතියක මුද්‍රණය කරනු ජොලකින අනුලක්ෂණ (non printing characters) යයටා තැබීමට හෝ පුදරියනය කිරීමට හෝ භාවිත කරනු ලබන්නේ පහත සඳහන් කුමන මෙවලම ද?
- -
 -
 -
11. පහත දක්වා ඇති A නම් වගන්තිය, B මගින් පෙන්වන වගන්තිය ලෙස භැවිතව ගැනීමේ (formatting) කර ඇත්තේ වදන් සකසන මෘදුකාංගයක් භාවිතයෙනි.
- A - The new curricula for Grades 6 and 10 will be effective from 2015.
 B - The new curricula for Grades 6 and 10 will be effective from 2015.
- A යෙන් B ලබා ගැනීමට ක්වර මෙවලම භාවිත කළ යුතු ද?
- සහ
 - සහ
 - සහ
 - සහ
12. දී ඇති කොමුව කුළ පෙන්වා ඇති වගන්ති සහ රේඛාදේ පාය රැකෙලුල (text alignments) කිරීම සලකා බලන්න:
- (A) ICT is an optional subject for the GCE (OL) examination.

(B) ICT is an optional subject for the GCE (OL) examination.

(C) ICT is an optional subject for the GCE (OL) examination.
- ඉහත පෙන්වා ඇති A, B හා C වගන්තිවලට යොදා ඇති පාය රැකෙලුල කිරීම වන්නේ පිළිවෙළින්.
- අනුළු, වම් හා මධ්‍ය
 - වම්, අනුළු හා මධ්‍ය
 - වම්, මධ්‍ය හා අනුළු
 - අනුළු, මධ්‍ය හා වම්
- ප්‍රශන අංක 13 හා 14 පහත පෙන්වා ඇති පැතුරුම්පත් කොටස මත පාදක වී ඇත.
13. =\\$A\$2+A3 යන සූත්‍රය A4 කේතයේ (cell) අඩංගු වේ. මෙම සූත්‍රය A5 කේතයට පිටපත් කළේ නම් කුමන අගයක් පෙන්වනු ලබනු ලබයි ද?
- 2
 - 4
 - 6
 - 8
14. C2 කේතය =sum(A2:B2) සූත්‍රය උග්‍රීතිය නිවේ. C2 කේතයෙහි ඇති සූත්‍රය C3 කේතය වෙත පිටපත් කළේ නම්, C3 කේතයේ උග්‍රීතියන් පහත සඳහන් දැ අනුරෙන් කුමක් ද?
- =sum(A2:A3)
 - =sum(B2:B3)
 - =sum(A2:B2)
 - =sum(A3:B3)
15. ඉලෙක්ට්‍රොනික සමරපතන මෘදුකාංග සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති සලකා බලන්න:
- A - Ctrl + M කේරී මං යනුරු සංයෝගනය තාවිත කිරීමෙන් සමරපතනයකට නව කදාවක් (slide) ඇතුළු කළ යුතු ය.
- B - Ctrl + N කේරී මං යනුරු සංයෝගනය භාවිත කිරීමෙන් නව සමරපතනයක් සකස් කළ යුතු ය.
- ඉහත සඳහන් වගන්ති අනුරෙන්,
- A පමණක් නිවැරදි වේ.
 - B පමණක් නිවැරදි වේ.
 - A සහ B දෙක ම නිවැරදි වේ.
 - A සහ B දෙක ම වැරදි වේ.
16. ස්ථිවා හාණ්ඩි වන ස්ථිකරී පිළි, වෙනිස් බේල, අන්පන්දු, දැල්පන්දු සහ බැඩිමින්ට්ස් පිළි විකුණුනා වෙළෙදකුලක ඇති දත්ත සම්දා වැදුවක් සමන්වීන වන්නේ විකිනිමට ඇති ස්ථිවා හාණ්ඩි පිළිබඳ දත්තවිලින් ය. වගුවේ ඇති එක් ස්ථිවා හාණ්ඩියක් සම්බන්ධ දත්ත භැඳින්විය යුතුයේ,
- ස්ථේලුයක් (field) ලෙස ය.
 - ආයත්තුක යනුරු (foreign key) ලෙස ය.
 - ශේරමයක් (form) ලෙස ය.
 - රෙකෝර්යයක් (record) ලෙස ය.
17. රෝ පිළි විකුණු ලබන විළෙදකුලකට සැපයුම්කරුවක් බොහෝ සංඛ්‍යාවක් සිටී. එක් එක් සැපයුම්කරුව රෝ පිළි අයිතම කිහිපයක් සැපයිය යුතු ය. විකිනිම සඳහා ඇති රෝ පිළි අයිතමවල දත්ත අඩංගු දත්ත සම්දා වැදුවක් සඳහා ප්‍රාථමික යනුරු ලෙස විවාන් සූදුසු වන්නේ පහත සඳහන් දැ අනුරෙන් ක්වරක් ද?
- සාන්ධියේ කේත අංකය
 - මිල
 - ප්‍රමාණය
 - සැපයුම්කරුගේ කේත අංකය

	A	B	C	D
1				
2	2	3	5	
3	4	5		
4		6		
5				
6				



24. $D = A \cdot B + \bar{C}$ ඉලියාභු ප්‍රකාශනය සඳහා බලන්න. පහත සඳහන් කටයුත් නීවිදේ වේ අ? (1) C හි අගය කුමක් වුවත් $A = 0$ හා $B = 1$ නම්, $D = 1$ වේ.
(2) B, C හි අගයන් කුමක් වුවත් $A = 1$ නම්, $D = 1$ වේ.
(3) A, C හි අගයන් කුමක් වුවත් $B = 0$ නම්, $D = 0$ වේ.
(4) A, B හි අගයන් කුමක් වුවත් $C = 0$ නම්, $D = 1$ වේ.

- අංක 25 පිට 27 දක්වා වන ප්‍රයෝග, 0 හා 10 අතර ඔහුගේ සංඛ්‍යාවල එකතුව ගණනය කෙරෙන පහත දක්වා ඇති ව්‍යාපෘති ලක්ශ්‍රය ඇඟිල් යෝගී නිරූපිත වේ.

```

sum = 0
num = 1
while num < 10
    sum = sum + num
    num = num + 2
end while

```

25. while loop (ලුපය) කොපමෙන් වාර්ග ගණනය සූයාය්මක වේ ද?
- (1) 5 (2) 6 (3) 10 (4) 11
26. මෙම ව්‍යාපෘති තුළ විමෙන් පසුව num හි අය ඇමක් ද?
- (1) 3 (2) 7 (3) 9 (4) 11
27. ඉහත දී ඇති පරායාදයේම ඇති ඉරවීමේ සංඛ්‍යාවල එකතුව ලබා ගැනීම සඳහා දෙවන පේලියෙහි ඇති වගන්තිය ප්‍රතිඵලිතය කිරීම සඳහා ව්‍යුහ විනෝන් කවර වෙනස කිරීමක් ද?
- (1) num = -1 (2) num = 2 (3) sum = 1 (4) sum = 2
28. A හා B නම් වූ පහත පෙන්වා ඇති පාලන ව්‍යුහ (control structures) දෙක සලකා බලන්න:

A - Do Until <condition>

Statement 1
Loop

Statement 2
Loop Until <condition>

- ඉහත A හා B පාලන ව්‍යුහ සම්බන්ධයෙන් පහත සඳහන් ඇමක් සහන වන්නේ ද?
- (1) 1 වගන්තිය (Statement 1) හා 2 වගන්තිය (Statement 2) දෙක ම අවු ම තරමින් එකවරක්වන් සූයාය්මක වේ.
- (2) 1 වගන්තිය (Statement 1) අවු ම තරමින් එකවරක්වන් සූයාය්මක වන අතර, 2 වගන්තිය (Statement 2) සූයාය්මක වන්නේ කොන්දේසිය මක පදනම්ව ය.
- (3) 2 වගන්තිය (Statement 2) අවු ම තරමින් එකවරක්වන් සූයාය්මක වන අතර, 1 වගන්තිය (Statement 1) සූයාය්මක වන්නේ කොන්දේසිය මක පදනම්ව ය.
- (4) 1 වගන්තිය (Statement 1) හා 2 වගන්තිය (Statement 2) දෙක ම නියුතිව වාර සංඛ්‍යාවක් සූයාය්මක වේ.
29. අන්තර්ජාලයේ ඇති සැම පරිගණකයකට ම අනෙකු වූ ලිපිනයක් ඇති අතර එය දැන්වීමු ලබන්නේ,
- (1) IP ලිපිනය ලෙස ය. (2) විදුල් තැපැල් ලිපිනය (Email address) ලෙස ය.
- (3) URL ලෙස ය. (4) විසම් කාමය (Domain name) ලෙස ය.
30. පහත සඳහන් ඇමන පිළිතුරෙන් <http://moodle.scnet.lk/local/index.html> න් නියමාවල (protocol) කොටස පෙන්වන්නේ ද?
- (1) index.html (2) .html (3) http (4) moodle.scnet.lk

31. පහත දක්වා ඇති අසම්පූර්ණ වාක්‍යය සලකා බලන්න:

..... යනු පදනම් සංවර්ධන තීවන ව්‍යුහය (SDLC) එක් දැක්වා ඇත්තිවේ.

- ඉහත වාක්‍යය ඇති පිළිතුනා පිරිමි සඳහා යෝගාකම කොටස ඇමක් ද?
- (1) සම්මුඛ පරික්ෂණ පැවැත්වීම
(2) සෙක් අත්හා බැලීම (testing) හා නිදාස් කිරීම (debugging)
(3) පරිජ්‍යාන දත්ත (test data) රැක්යා කිරීම
(4) හාටින අත් පෙනා ලිවීම
32. මධ්‍යී පාසලදී පවත්නා අත්සුරු (manual) සිංහල පරිපාලන පදනම් සියලුම සූයාය්මක කිරීමේ පසු සමාජතරව සූයාය්මක කිරීම වෙනුවේ කෙළින්ම (සාපු) සූයාය්මක කිරීමට සෙව්පනා කෙරීමි.
- කෙළින්ම සූයාය්මක කිරීම සූයාය්මක සිවුරු වන්නේ පහත සඳහන් ඇමක් ද?
- (1) සමාජතර සූයාය්මක කිරීමට වහා කෙළින්ම සූයාය්මක කිරීමක් සඳහා ඉහළ පිරිවුයක් දැරිය යුතු වේ.
(2) කෙළින්ම සූයාය්මක කිරීම සඳහා අවශ්‍ය මිනිස් බලය, සමාජතර සූයාය්මක කිරීම සඳහා අවශ්‍ය මිනිස් බලයට විවිධ වැනි වේ.
(3) ස්වයංකරණය කරන ලද පදනම් ගැටුපු ඇති වූ විට අත්සුරු පදනම් සියලුම අපහසු වේ.
(4) කෙළින්ම සූයාය්මක කිරීම සඳහා සමාජතර සූයාය්මක කිරීමට වහා පාසල් කාර්යාලයේ වැනි හොඳික ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ.

33. මධ්‍යී පාසල, එහි ප්‍රතිකාලකාලයේ කටයුතු ස්වයංකරණය කිරීමට සිරුත් ස්වයංකරණය කරනු ලබයි. නව පදනම් සියලුම ස්වයංකරණය සඳහා පවත්න ලද සෘජ්‍යාලම් මින් ද සිටී. මෙම පර්ත්‍යවාය සඳහා පහත දැක්වා ඇත්ති පිළිපූරුණ (techniques) මධ්‍යී සෘජ්‍යාලම් මින් ප්‍රතිකාලකාලයේ යෝගාකරණය සිංහල දක්වා ඇති අනුමත අවශ්‍ය වේ.

A - සම්මුඛ පරික්ෂණ පැවැත්වීම

B - ප්‍රයානාවායියක බෙදාහැරීම

C - උග්‍රීත කිරීක්ෂණය

සෘජ්‍යාලු ලබ ගැනීමට ඉහත සඳහන් දිල්පූරුමටින් ගැලුපෙන්නේ මොනවා ද?

- (1) A සහ B පමණි. (2) A සහ C පමණි. (3) B සහ C පමණි. (4) A, B, C සියලු ම ය.



34. බෙනුමාධ්‍ය සර්වහය (animation) සම්බන්ධ පහත වගන්ති සලකා බලන්න:
- A - Flash යනු සර්වන සඳහා භාවිත වන මෘදුකාංගයකි.
 B - වෙනත් ජ්‍යෙරයක් (layer) මත වූ විස්තුවකට බලපෑමක් තොවන අපුරුණ් එක් ජ්‍යෙරයක් මත විස්තුවක් ඇදීමට භා සංස්කරණය කිරීමට මෙට හැකි ය.
 C - කාල රේඛාව (timeline) තුළ ඔබ රැම් (frames) භා ප්‍රධාන රැම් (key frames) සමඟ කටයුතු කරන්නේ විස්තුත්තය දියවීමෙහි අනුමිලිවෙල පවත්වා ගැනීමට ය.
- ඉහත වගන්ති අපුරුණ් නිවැරදි වන්නේ කටයුත් ද?
- (1) A පමණි. (2) A සහ C පමණි. (3) B සහ C පමණි. (4) A, B, C සියලුල ම ය.
35. ලේඛ ව්‍යාප්ති ජාලය (www) සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති සලකා බලන්න:
- A - HTML මධින් ටෙක් පිටු උග්‍ර ඇත.
 B - www යනු අන්තර්ජාලය හරහා ප්‍රමේණ විය භැංකි එකිනෙකට සම්බන්ධ වූ අධිපාය (hypertext) ලේඛන පදනම් යයි.
 C - ටෙක් පිටුවල එකතුවකින් ටෙක් අධිවියක් සමන්විත යේ.
- ඉහත වගන්ති අපුරුණ් නිවැරදි වන්නේ කටයුත් ද?
- (1) A සහ B පමණි. (2) A සහ C පමණි. (3) B සහ C පමණි. (4) A, B, C සියලුල ම ය.
36. පහත සඳහන් HTML ශේෂ කොටස සලකන්න:
- ```

<html>
 <body>
 <H2> Three Subjects </H2>
 <OL TYPE =1>
 Mathematics
 Science
 English

 </body>
</html>

```
- ඉහත HTML ශේෂ කොටසේ ප්‍රතිදානය (Output) විය ගැනීයේ,
- |                                                                                                       |                                                                                                       |                                                                                                          |                                                                                                            |
|-------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------|
| (1) Three Subjects                                                                                    | (2) Three Subjects                                                                                    | (3) Three Subjects                                                                                       | (4) Three Subjects                                                                                         |
| <ul style="list-style-type: none"> <li>• Mathematics</li> <li>• Science</li> <li>• English</li> </ul> | <ul style="list-style-type: none"> <li>• Mathematics</li> <li>• Science</li> <li>• English</li> </ul> | <ul style="list-style-type: none"> <li>1. Mathematics</li> <li>2. Science</li> <li>3. English</li> </ul> | <ul style="list-style-type: none"> <li>1. Mathématiques</li> <li>2. Science</li> <li>3. English</li> </ul> |
37. වෙළු වෙළකම (Telemedicine) සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති අපුරුණ් සහා වන්නේ කටයුත් ද?
- A - වෙවුනුවරයා සහ රෝගීයා අතර සම්බන්ධාව පවත්වා ගැනීම සඳහා අන්තර්ජාලය හෝ වෙනත් ජාල පදනම් භාවිත කෙටිරේ.  
 B - ජාලයන් වූ ප්‍රාදේශීය වෙවුනු ආයතන සමඟ සම්බන්ධාව ඇති කර ගනිමින් එහි සිටින රෝගීන් දුරස්ථි පරික්ෂා කිරීමට ඇත් සිටින විශේෂය වෙවුනුවරුන්ලේ ගේවය ලබා ගත ගැනීය.  
 C - සායනික කටයුතු, වෙවුනු භා සොඡ්‍ය ක්‍රේඩ්‍රු අධ්‍යාපනික කටයුතු, පරිපාලනමය කටයුතු හා පර්යේෂණ කටයුතු ව්‍යාපාර කාර්යක්ෂම කර ගැනීමට වෙළු වෙළකම උපකාරී වේ.
- (1) A පමණි. (2) A සහ B පමණි. (3) A සහ C පමණි. (4) A, B, C සියලුල ම ය.
38. අන්තර්ජාලය හාවිත කරන්නේ කළ භැංකි ගැනුදෙනු ලෙස ගැලයික ගැනීයේ පහත සඳහන් රේඛා සිටින් කටයුත් ද?
- A - සිනමිතුරන් සඳහා තැකි හාංච් ගැනීමට ඇණවුම කිරීම  
 B - සංවාරයක් දී අවශ්‍ය වන නවාතැන් වෙන් කර ගැනීම  
 C - සින්ගන් ඇදුමක් ඇදු බෙළා තොරුගෙන ඇණවුම කිරීම
- (1) A සහ B පමණි. (2) A සහ C පමණි. (3) B සහ C පමණි. (4) A, B, C සියලුල ම ය.
39. පහත දැක්වෙන රේඛා සිටින් කටයුත් පරිගණක වෙවුරස් සඳහා මූලාශ්‍ර විය ගැනී ද?
- A - වෛර මෘදුකාංග (pirated software)  
 B - සුපිරික්ෂකය (scanner)  
 C - පොදුවේ හාවිත කරන සැමනැලි ධිවික (flash drive)
- (1) A සහ B පමණි. (2) A සහ C පමණි. (3) B සහ C පමණි. (4) A, B, C සියලුල ම ය.
40. අංකිත බෙදුම (digital divide) යා කිරීම සඳහා උදව් වන්නේ පහත සඳහන් කටයුත් ද?
- A - පරිගණක ප්‍රාග්ධන තොමැති ප්‍රාග්ධන පරිගණක විද්‍යාතාර ප්‍රාග්ධන ලබා දීම  
 B - මුළුම් ජනතාව සඳහා අන්තර්ජාල සම්බන්ධාව සහිත වූ ප්‍රාග්ධන මධ්‍යස්ථාන පිහිටු මීම  
 C - සාමාන්‍ය පොදු විශාලය සඳහා තොරතුරු හා සන්නිවේදන කාක්ෂණ විශය කොරු ගැනීමට සිපුත් උනන්ද කිරීම
- (1) A පමණි. (2) A සහ C පමණි. (3) B සහ C පමණි. (4) A, B, C සියලුල ම ය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
இலங்கைப் பர්ட්සේත் தினைக்களம்  
අ.පො.ස.(සා.පෙල) විභාගය - 2014  
க.පො.த (சා.தර)ப் பர්ட්සේ - 2014

රහස්‍යය

විෂයය අංකය  
පාඨ නිலක்கம்

**30**

විෂයය  
පාඨම்

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය

I පත්‍රය - පිළිතුරු  
I පත්තිරුම் - බිජාක්

| ප්‍රශන<br>අංකය<br>විනා<br>මිල. | පිළිතුරු අංකය<br>බිජා මිල. | | | | | | |
|---|---|---|---|---|---|---|---|
| <b>01.</b><br>.....1.....      | <b>11.</b><br>.....2.....  | <b>21.</b><br>.....3.....      | <b>31.</b><br>.....2.....  | <b>02.</b><br>.....2.....      | <b>12.</b><br>.....2.....  | <b>22.</b><br>.....1.....      | <b>32.</b><br>.....3.....  |
| 1                              | 4                          | 2                              | 4                          | 2                              | 4                          | 3                              | 4                          |
| <b>03.</b><br>.....2.....      | <b>13.</b><br>.....4.....  | <b>23.</b><br>.....4.....      | <b>33.</b><br>.....4.....  | <b>04.</b><br>.....2.....      | <b>14.</b><br>.....3.....  | <b>24.</b><br>.....1.....      | <b>34.</b><br>.....4.....  |
| 3                              | 4                          | 1                              | 4                          | 3                              | 4                          | 4                              | 4                          |
| <b>05.</b><br>.....3.....      | <b>15.</b><br>.....4.....  | <b>25.</b><br>.....4.....      | <b>35.</b><br>.....4.....  | <b>06.</b><br>.....3.....      | <b>16.</b><br>.....1.....  | <b>26.</b><br>.....2.....      | <b>36.</b><br>.....3.....  |
| 3                              | 4                          | 1                              | 4                          | 3                              | 1                          | 2                              | 4                          |
| <b>07.</b><br>.....1.....      | <b>17.</b><br>.....3.....  | <b>27.</b><br>.....3.....      | <b>37.</b><br>.....4.....  | <b>08.</b><br>.....2.....      | <b>18.</b><br>.....3.....  | <b>28.</b><br>.....1.....      | <b>38.</b><br>.....1.....  |
| 2                              | 3                          | 3                              | 1                          | 2                              | 3                          | 1                              | 2                          |
| <b>09.</b><br>.....3.....      | <b>19.</b><br>.....3.....  | <b>29.</b><br>.....3.....      | <b>39.</b><br>.....4.....  | <b>10.</b><br>.....3.....      | <b>20.</b><br>.....3.....  | <b>30.</b><br>.....3.....      | <b>40.</b><br>.....4.....  |

විශේෂ උපදෙස් } එක් පිළිතුරකට ලක්ෂණ  
විසෝ අරිචුறුත්තල් } ඉග්‍ර සරියාන බිජාක්

**01**

බැඳීන්  
ප්‍රශන් බ්‍රේත්ම

මුළු ලක්ෂණ / මොත්තප ප්‍රශන් **01 × 40 = 40**

පහත නිදසුනෙහි දැක්වෙන පරිදි බහුවරණ උත්තර පත්‍රයේ අවසාන තීරුවේ ලක්ෂණ ඇතුළත් කරන්න.  
කුඩා තුළු ප්‍රශන් මේ පිළිතුරු පිළිතුරු පිළිතුරු පිළිතුරු පිළිතුරු පිළිතුරු පිළිතුරු පිළිතුරු

නිවැරදි පිළිතුරු සංඛ්‍යාව  
සරියාන බිජාක් තොගකේ

|           |
|-----------|
|           |
| <b>40</b> |

I පත්‍රයේ මුළු ලක්ෂණ  
පත්තිරුම් I මොත්තප ප්‍රශන්

|           |
|-----------|
|           |
| <b>40</b> |



අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2014 දෙසැම්බර් කළුවිප් පොතුත් තරාතරප් පත්තිර (සාතාරණ තර)ප් පරිශ්‍යී, 2014 දුෂ්චේෂ්පර් General Certificate of Education (Ord. Level) Examination, December 2014

|                                        |       |
|----------------------------------------|-------|
| கைருவர் கூ கெள்ளிலேடுக கொஷ்டுக்கூ      | I, II |
| தகவல் தொடர்பாடல் தொழில்நுட்பவியல்      | I, II |
| Information & Communication Technology | I, II |

ଦୋରତ୍ତୁରେ କା ଦନ୍ତନିଲେଣ୍ଡନ ବ୍ୟାକ୍ଷଳିକ II

ക്ലെറിക് ട്രാൻസിസ്റ്റർ

- \* පෙනුවේ ප්‍රශ්නය හා තේරුණයේ තවත් ප්‍රශ්න අඟලද ද ඇඟල වි ප්‍රශ්න රැකිව පාමකය පිළිගුරු සපයන්න.  
 \* පළුවූවේ ප්‍රශ්නයට ලකුණු 20 ක් හිමි වන අතර, දැනගුන් දැමු ප්‍රශ්නයට ම ලකුණු 10 බැංකින් හිමි වේ.

1. (i) පරිගණක අමතර කොටස් වෙළඳාම් සඳහා ලක්මාල් දිවිධින පුරා සංචාරය කරයි. සැම වෙළඳාමකට ම පසුව ඔහු වෙළඳාම සම්බන්ධ විස්තර ඔහුගේ ටැබුලට් පරිගණකය වෙත ස්ථරීය තිරය හා විනයයෝ ඇතුළු කරයි. දිනය අවසානයේද ද ඔහු වෙළඳාම පිළිබඳ විස්තර දැක ගනු ලැබයි.  
 ලක්මාල් විසින් භාවිත කරනු ලැබූ  
 (a) ආදාන උපක්‍රමය                         (b) ප්‍රතිධාන උපක්‍රමය නම් කරන්න.  
 (ii) මත් පිළිනුරු පත්‍රයට ද ඇති A හා B තීරු දෙක පිටපත් කරගෙන A තීරුවේ ඇති එක් එක් අයිතමයට ගැලපෙන අධිකමය B තීරුවෙන් තෝරාගෙන රෙනු මෙන් යා කරන්න.

| A හිරුව                     | B හිරුව                       |
|-----------------------------|-------------------------------|
| අන්තර්ජාල සේවාවකි           | මොසිල්ලා ගයර ගොඩ්දේ           |
| වෙළි අක්‍රීක්ස්පූලකි        | දැගල්                         |
| විදුත් තැපෑල් මිශ්‍රකාංගයකි | ලෝක ව්‍යාප්ත රාජ්‍ය           |
| සෙවුම් යන්ත්‍රයකි           | රුජ්‍යාධි නිශ්ච්‍ය වෙළි මිලද් |

- (iii) A, B, C මගින් තිරුපතය කරන දැ වෙනස් පරිගණක ජල පුරුෂ තුනක් පහා වුවේ විස්තර කර ද්‍රේවා ඇත.

| ಯಾಲು ಪರಿಗಣಕ | ವಿಜ್ಞಾನ                                                                                                                              |
|-------------|--------------------------------------------------------------------------------------------------------------------------------------|
| A           | ಪಾಸಲ್ ಪರಿಗಣಕ ವೀದುಗಾಗಾರದವರೆ ವೈನಿ ನಿರ್ವಿವಿಶಿಷ್ಟ ಅರ್ಪಿ ದ್ವಾರಿತ ಲಡ ಇವಿ ಉದಿಹ ಆಗಿ ಕೆಲ್ಲಿನ ಮ ಯಾ ಕಾರು ಲಡ ಪರಿಗಣಕ ದ್ವಾರಿತ ಹೆಚ್ ವಿದೆ ಪ್ರಮಾಣದವರೆ |
| B           | ಬೊಲ್ಡರಿ ಈ ನಿರ್ವಿವಿಶಿಷ್ಟ ವೈನಿ ಉತ್ತಾ ಆಗಿನಿಂದ ಪಿಕಿರಿ ನಾಗರ ದ್ವಾರಿಕ ಸಿರಿಜಾ ಖಾಲಿತಕರ್ದುವಿನ್ನೆ ಸಮಿಭವಿಸಿದ ಕಾರು ಪರಿಗಣಕ ಚೂಲುದವರೆ                |
| C           | ಬೆಂಳುವಿಕ ಡಾಿ ನಾಗರದವರೆ ಇಲ್ಲ ಪಿಕಿರಿ ರಹಿ ಯಾವಾ ರೆಕಿಂಬೆಕ್ಟೆ ಸಮಿಭವಿಸಿದ ಕೆಲರು ಪರಿಗಣಕ ರೂಲುದವರೆ                                               |

A, B, C සඳහා වධාන් ම සැදුසු රාල පුරුපය පහත දී ඇති ලැයිස්තුවෙන් තොරු ලියන්න.

**ලැපිත්වරී :** පුරුෂ පෙනෙයේ රාඛන (WAN), ජ්‍යෙෂ්ඨ පෙනෙයේ රාඛන (LAN), සාරුවර පෙනෙයේ රාඛන (MAN)

- (iv) ක්‍රාන්කායක් ලැබීම සඳහා සුදුසුකම් ලැබීමට පත්වාගියක සිටින සිදුන් පහත ද්‍රව්‍ය ඇති කොන්දේසි දෙක ම සපුරාලිය යා ලේ.

1. විත් තොරතුරුයිය : ප්‍රසම් විෂයය සඳහා ලබා ගත් යන ලක්ශණ  $>75\%$  විය යතු ය.

2 වන මෙහෙයුම් හිති : ගෙවාතිනි විෂයයට හෝ තබාතිනි විෂයයට හෝ ලබා ගත යන ලක්ශණ >75% විය යුතු ය.

X, Y, Z බ්ලියානු විවෘතයන් පහත පරිදි අර්ථ දක්වා ඇත.

ପିଲ୍‌ଲିକ୍‌ ପାଳମ୍‌ ଶିତଯଦ ଦେଖିବା ଲେବା ଗନ୍ଧ ଲଙ୍ଘଣ >75% ହାତି, X ଦରିଂ ଦେବି.

କିମ୍ବା ଉପରେ ଶିଖିଯାଇଲୁ ଏବଂ ତଥାକୁ କେବଳ >75% ବାଟି, Y ଦରକୁ ବେଳେ

ମିଶନ୍ ପାଇଁ ଏହା କିମ୍ବା ଏହାର ଦିଲ୍ଲିଜେନ୍ସ ଏତେ ଅଧିକ ହେଉଥିଲା ।

ଦୟାରେ କୁଳାଳର ପରିମା ଅଧିକ ହେଉଥିଲା ଏବଂ ତାଙ୍କୁ କାନ୍ଦିଲା କାନ୍ଦିଲା କାନ୍ଦିଲା

(a) සිසුවිතු තානායක් ලැබීම සඳහා සුදුසුකම් ලැබීම සංසරුලිය යුතු කොන්දේසි මූලික ප්‍රතිච්ඡල නිර්මාණ මෙහෙයුම් මෙහෙයුම් මෙහෙයුම් මෙහෙයුම් මෙහෙයුම් මෙහෙයුම්


(b) ඉහත (a) කොටසේ වූලියානු ප්‍රකාශනයට කුලුව වන තර්කාන් පරිපථයක් අදින්න.

(b) ඉහත (a) කොටසේ බිජියානු ප්‍රකාශනයට තුළු වන තර්කණ පරිපථයක් දින්න.

A7B<sub>16</sub> ප්‍රධානමය සංඛ්‍යාව, එයට කුලත හි ද්‍රව්‍යමය සංඛ්‍යාවට පරිවර්තනය කරන්න. ඔබ ගණනය කිරීමේ පෙන්වන්න.

පරිගණකය තුළ අනුල්පත (characters) හා සංයෝග (symbols) නිරූපණය සඳහා ආක්ෂනන (encoding) සම්බන්ධ කෙරේ. මබ දැන්තා වෙනස් වූ ආක්ෂනන තුම් දෙකක් ලියන්න.

- (vii) (a) අංක්ත ප්‍රතිඵලීම (digital images) හෙවත් පරිගණකයකට ආදානය සිරිමට තැකි ආදාන උපක්‍රම වර්ග දෙකක් ලියා දැක්වන්න.
- (b) දෑන හේතු ප්‍රමූලේ භාවිතකරුවන් දෙදෙනා ඇතැම් පුවමාරු කර ගැනුම සඳහා භාවිත කළ තැකි දෑන ආචාරන මාධ්‍ය (data storage media) වර්ග දෙකක් ලියා දැක්වන්න.
- (viii) පහත පෙන්වා ඇත්තේ එක්තරු ප්‍රකිතිම් සංස්කරණ මෘදුකාංගයක (image editing software) නිශ්චර භාවිත කෙරෙන මෙවලුම් සිරයක කොටසකි. එහි A-E දැක්වා ලේඛන කර ඇති මෙවලුම් මගින් කළ තැකි කාර්යය එයන්න.



- (ix) පහත දී ඇති ව්‍යාර්ථ කේත (pseudo code) කොටස පලකන්න:

```

Sum = 0
Num = 10
While Num >= 0
 Sum = Sum + Num
 Num = Num - 2
End While

```

While දුපය ස්‍රියාන්තමක වී අවසන් වන විට Sum හා Num හි පටිනි අයයන් එයන්න.

- (x) පහත පෙන්වා ඇති (a) හා (b) වියෙන්මිල පිළිතැන් පිරිම සඳහා ගැළපෙන වැඩි කොටස දී ඇති ලැයිස්තුවන් කෙරා ලියන්න.

(a) රැකම කාර්යයේ දිග කාලයයේ නියුලීම සේනුකොට ගෙන ඇති වන ගාරිරික වේදනා .....ලෙස භාජන්වැනු ලැබේ.

(b) පරිගණක භාවිතය නිසා ඇව්වලට ඇති වන වියරෝලු ඇස, අපැහැදිලි පෙනීම (blurred vision) හා ද්‍රිජ්ව දාජ්ටිය (double vision) වැනි තත්ත්වයන් .....ලෙස භැඳින්වේ.

ලැයිස්තුව : කාපල දේශනා සහලක්ෂණය (CTS), පරිගණක දාජ්ටි සහලක්ෂණය (CVS)


..... පුනරාවර්තන ආකෘති ආබාධ (RSI)

1. (i) (a) ස්පර්ශක තිරය (b) (ස්පර්ශක) තිරය/Tablet Display (සංදර්ජකය)

Display

Touchscreen මිශ්‍ර

(ii) A B




ලක්ෂණ 1x2 = 2

ලක්ෂණ  $\frac{1}{2} \times 4 = 02$

(iii)


- A = සේවානීය පෙදෙස් ජාලය(LAN)  
B = පුළුල් පෙදෙස් ජාලය(WAN)  
C = පුරවර පෙදෙස් ජාලය(MAN)

ලක්ෂණ 1 correct - 1 Mark, 2 correct - 1  $\frac{1}{2}$  marks, 3 correct 2 Marks



T- Table - X

(iv) (a)  $X \cdot (Y+Z)$  හේ - X AND (Y OR Z)



ලකුණු  $1 \times 2 = 02$

(v)  $A7B_{16} = 101001111011_2$

|    |   |    |
|----|---|----|
| A  | 7 | B  |
| 10 | 7 | 11 |

$$1+1 = 2$$

$$1010 + 0111 = 1011$$

$1010 \quad 0111 \quad 1011$  හේ

$$A7B_{16} = 2683_{10} = 101001111011_2$$

ගණනය කිරීම ලකුණු 01යි, නිවැරදි පිළිතුර ලකුණු 01 = ලකුණු 02

(vi) අයිස්කී (American Standard Code for Information Interchange – ASCII)

EBCDIC

එශකකේත (පුනිකේත) - Unicode

චිනාම දෙකක් සඳහා, එකකට ලකුණු 01 බැහින් ලකුණු 02

(vii) a) අංකිත කුමරාව, වෙබ කුම, CCTV කුමරා, ස්කූනර්, කුරමාවක් සහිත ජ්‍යෙෂ්ඨ දුරකථන, ස්මාට ලෝන්, අංකිත කුමරාවක් සහිත එනාම උපකරණයක්

තුළු තැංකි  
තුළු මැංකි

CT Scan

mA Scan

$\frac{1}{2} \times 2$  ලකුණු 01

(b) වුම්බක මාධ්‍යය, අර්ධ සන්නායක මාධ්‍යය, ප්‍රකාශ මාධ්‍ය හේ

පෙන් බුයිට්, සිඩ්, බිවිඩ්, බාහිර දාස් තැටි, එස් ඩී කාඩ්(මෙමරි විජ්), එනාම ජ්‍යෙෂ්ඨ ආවයන උපාංගයක්

$\frac{1}{2} \times 2$  ලකුණු 01

- (viii) A - ලැසෝ මෙවලම(Lasso Tool) - රුපයක් හෝ රුපයෙක් කොටසක් අවශ්‍ය ආකාරයට තෝරා ගැනීම

B – Move Tool - පින්තුරයේ තෝරාගත් කොටසක් හෝ පින්තුරයම වෙනත් ස්ථානයකට ගෙනයාම

C – Clone Stamp Tool - පින්තුරයක අවශ්‍ය ස්ථානයක් තෝරා, තෝරාගත් ස්ථානයේ සිට පින්තුරය අවශ්‍ය පරිදි වෙනත් ස්ථානයක ප්‍රති නිරමාණය කිරීම

D - Gradient Tool - තේරාගත් වර්ණයක් හෝ වර්ණ සංකලනයක් අවශ්‍ය පරිදි යම් පරාසයක් තුළ පැනිරවීම

E - අක්ෂර යතුරුලියනය කිරීම/තායාරූපයකට(පින්තුරයකට) අකුරු ඇතුළත් කිරීම

(1 correct - ½ Marks, 2 correct - 1 mark, 3,4 correct - 1½ Mark, 5 correct 2 Marks)

(ix) Sum = 30. Num = -2 കേണ്ട്  $1 \times 2 = 02$

(x) (a) - ആര്യവർത്തന ആത്മി ആദായ 851

(b) - පරිගණක දාත්යී සභලක්ෂණය

10 තුනු සියලු 10 තුනු තෙවත් රෝග නොවූ විය

2. සමාගමක අනියම් සේවකීන්ලේ මස්තකාධිකර මායා සඳහා ගෙවීම් සැකිමිල සඳහා වූ කොරෝරු නියදියක් පැවැරුම්පත (spreadsheet) මැද්දකා-යෙකු වූ වැඩපහත මින් පහත ද්‍රව්‍ය ඇති පරිදි ලබා ඇත.

|     | A               | B             | C              | D                     | E               | F         | G          |
|-----|-----------------|---------------|----------------|-----------------------|-----------------|-----------|------------|
| 1   | Employee Number | Employee Name | Daily Rate Rs. | Attendance in October | Monthly Payment | Bonus Rs. | Bonus Rate |
| 2   | E0001           | Aruna         | 1,050.00       | 23                    |                 |           | 10%        |
| 3   | E0002           | Ashokan       | 1,150.00       | 23                    |                 |           |            |
| 4   | E0003           | Cheshana      | 950.00         | 23                    |                 |           |            |
| 5   | E0004           | Kareem        | 1,050.00       | 21                    |                 |           |            |
| 6   | E0005           | Milanda       | 1,050.00       | 19                    |                 |           |            |
| 7   | E0006           | Praveen       | 1,100.00       | 22                    |                 |           |            |
| 8   | E0007           | Samantha      | 1,100.00       | 20                    |                 |           |            |
|     |                 |               |                |                       |                 |           |            |
|     |                 |               |                |                       |                 |           |            |
|     |                 |               |                |                       |                 |           |            |
|     |                 |               |                |                       |                 |           |            |
| 150 | E0149           | Rahuman       | 1,050.00       | 18                    |                 |           |            |
| 151 | E0150           | Shakya        | 1,000.00       | 23                    |                 |           |            |

- (i) සේවකයාගේ මාසික ගෙවීම (monthly payment) ගණනය කරනු ලබන්නේ විපුලයේ මායය තුළ පැමිණිම (attendance), දෙනීක වැටුප ප්‍රමාණය (daily rate) මගින් දන කිරීමෙනි. මෙයෙන්ට මායය සඳහා සේවක අංක E0001 දහ සේවකයාගේ මාසික වැටුප පෙන්වීම සඳහා E2 නොවූද එම් උපාධිය පුතු දූෂ්‍ය කුමක් ද?

(ii) අනෙකුත් සේවකයින්ගේ මෙයෙන්ට මායය ගෙවීම ගණනය කිරීම සඳහා අවශ්‍ය පියවර පහා ද ඇත.

  - ..... (A) ..... ගෙවීම නොරැඟන්.
  - ..... (B) ..... සඳහා වූ තිරුප්පය (icon) මත සැලික කරන්න.
  - ..... (C) ..... සිට ..... (D) ..... දක්වා ගෙවීම පරාජය නොරැඟන්.
  - ..... (E) ..... සඳහා වූ තිරුප්පය මත සැලික කරන්න.

(A) සිට (E) දක්වා ලේඛල සඳහා තිවැරුදී පද රහන ලැයිස්තුවෙන් ගෙවා ගැනීම.

පද ලැයිස්තුව : පැලිරිම (paste), ගැටීම (cut), පිටපත කිරීම (copy), E3, E2, E151

(iii) පිහු සේවකයින්ට මාසික ව බෝනස් ගෙවනු ලබයි. G2 ගෙවීමේ විස්තරය මායය සඳහා විස්තර ප්‍රතිඵලය (bonus rate) ද ඇත. බෝනස් (Bonus) ප්‍රමාණය ගණනය කරනු ලබන්නේ මාසික ගැනීමේ විස්තර ප්‍රතිඵලයන් දන කිරීමෙනි. එක විස්තර උග්‍රෙන් ලබන දූෂ්‍ය අභ්‍යන්තර සේවකයින්ගේ බෝනස් ගණනය සිටීම සඳහා අනෙකුත් ගෙවීමෙන් ද පිටපත් කරන්නේ යැයි උග්‍රෙන්දුනා කරමින්, E0001 අංකය දහ සේවකයාගේ බෝනස් ප්‍රමාණය දැක්වීම සඳහා අවශ්‍ය දූෂ්‍යය F2 ගෙවීමේ උග්‍රෙන්.

(iv) ඉහත (iii) ගෙවීමේ උග්‍රෙන් දහ දූෂ්‍යය F3 ගෙවීමය පිටපත් කළ විට E0002 අංක දහ සේවකයාගේ බෝනස් ප්‍රමාණය ගණනය කිරීම සඳහා F3 ගෙවීමේ උග්‍රෙන් විට ඇති දූෂ්‍යය එය දක්වන්න.

2. (i) =C2\*D2  
(ii) A - E2  
B - Copy  
C - E3  
D - E151  
E - Paste

**2 Marks**

(iii) =E2\*G\$2 OR =E2\*\$G\$2 2 Marks

(iv) =E3\*G\$2 OR =E3\*\$G\$2 1 Mark  
*1 Mark given to part (iv) of Question 2 if the student has attempted this part*

3. පොත පෙන්වා ඇති දත්ත සම්ඳා විදු සලකා බලන්න. මේම විදු තුළ පාසලක ප්‍රස්ථකාල පොත, පිළිපෑම් හා පොත ලබා ගැනීම් පිළිබඳ දත්ත ආචයනය කර තිබේ.

| පොත වගුව |                |          | බැහැරදීම් වගුව |        |      | ඡිණ වගුව |              |
|----------|----------------|----------|----------------|--------|------|----------|--------------|
| BookID   | Book_Title     | Borrowed | Date           | BookID | S_ID | S_ID     | Student_Name |
| B1001    | Oliver Twist   | True     | 21/8/2014      | B1001  | S003 | S001     | Mithun       |
| B1002    | Curious George | False    | 15/9/2014      | B1003  | S002 | S002     | Geetha       |
| B1003    | Harry Potter   | True     | 15/9/2014      | B1004  | S002 | S003     | Niyas        |
| B1004    | Thennali Raman | True     | 15/9/2014      | B1006  | S001 | S004     | Kumar        |
| B1005    | Arthur         | False    |                |        |      |          |              |
| B1006    | Manuthapaya    | True     |                |        |      |          |              |
| B1007    | Gamperaliya    | False    |                |        |      |          |              |

- (i) ප්‍රාථමික යූතු සඳහා අගයයන් දෙකක් උග්‍රයන්න.
- (ii) Book\_Title 'Lion King' හා BookID 'B1008' ලෙස නට පොතක් ප්‍රස්ථකාලයට එකතු කරන ලද?
  - (a) ඇමනා වගුව(ඩැඩ්පුත්‍රේම්ස්) යාචනකාලීන කළ ප්‍රස්ථ වන්නේ ද?
  - (b) වගුවේ/වගුවල යාචනකාලීන කරන ලද පේලිය/පේලි උග්‍රයන්න.
- (iii) 25/10/2014 දින ඇමාර් ප්‍රස්ථකාලය වෙත ගොන් 'Arthur' නම් පොත ලබා ගතියි.
  - (a) ඇමනා වගුව(ඩැඩ්පුත්‍රේම්ස්) යාචනකාලීන කළ ප්‍රස්ථ වන්නේ ද?
  - (b) වගුවේ/වගුවල යාචනකාලීන කරන ලද පේලිය/පේලි උග්‍රයන්න.

(i) B1001, B1001, B1003, B1004, B1005, B1006, B1007, S001, S002, S003, S004

වලින් තිනැම අගයයන් දෙකක්.

\* BookID හෝ S\_ID සඳහා ලකුණු ලබා දෙනු නොලැබේ

ලකුණු 02 (1x2)

(ii) (a) පොත් වගුව

ලකුණු 02

(b) (b)

|       |           |       |
|-------|-----------|-------|
| B1008 | Lion King | False |
|-------|-----------|-------|

ලකුණු 02

(iii) (a) පොත් වගුව හා බැහැරදීම් වගුව

ලකුණු 02 (1x2)

(b)

|       |        |      |
|-------|--------|------|
| B1005 | Arthur | True |
|-------|--------|------|

61

|            |       |      |
|------------|-------|------|
| 25/10/2014 | B1005 | S004 |
|------------|-------|------|

01

ලකුණු 02 (1x2)




4. (i) HTML වෙත පිටු කළේමේ-ක්‍රම දෙකක් උගෙන්.  
(ii) පහත පෙන්වා ඇති X හා Y තීරු මධ්‍යි පිළිනුදී පැහැදිලි පිටපත් සර්වාගා එම තීරුවල ගැලපෙන අයිත්ම රිකල මිනින් යා තර පෙන්වායි.

| X තීරුව                | Y තීරුව                               |
|------------------------|---------------------------------------|
| වසම් නාමය              | doe@gov.lk                            |
| IP උගින්               | http://www.doenets.lk/exam/index.html |
| විද්‍යුත් තැපැල් උගින් | 216.27.16.138                         |
| URL                    | ac.lk                                 |

- (iii) පසු පිටවී ඇති වගුවල දී ඇති HTML ඉල කොඡ (source code) හා එකිනෝ පැහැදිලි ප්‍රතිඵාත (output) පෙන්වනු ලබයි. මෙම සේකය පදනා ① සිට ⑩ මෙය නම් කරන ලද HTML උගුලන (tags) දෙකක් පවතී. නිවැරදි උගුලන රූගි පිටුවෙහි දී ඇති ලැයිස්තුවෙන් තොරා උගෙන්. ඔබ විසින් උගුලන අංකය හා එයට අදාළ HTML උගුලනය පමණක් උගින් ප්‍රමාණවින් ලේ.

ලැයිස්තුව : HREF, HR, OL, BODY, SRC, HTML, UL, TR, TABLE, TH, TD, TITLE

| ඉල කොඡ (Source Code )                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                | පැහැදිලිය (Output )                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      |          |                |          |         |        |         |              |         |           |         |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------|----------------|----------|---------|--------|---------|--------------|---------|-----------|---------|
| <pre> &lt;①&gt; &lt;HEAD&gt;   &lt;TITLE&gt; XYZ Training Center Web Site &lt;/TITLE&gt; &lt;/HEAD&gt;  &lt;②&gt; &lt;H1&gt; XYZ TRAINING CENTER &lt;/H1&gt;  &lt;IMG ③ ="sports.gif"&gt; &lt;P&gt; XYZ is the leading Training center in the Western province and provide efficient and quality service for the sports loving community. &lt;/P&gt; &lt;H4&gt; We offer the following sports activities &lt;/H4&gt; &lt;④&gt; &lt;HS&gt; &lt;⑤&gt;   &lt;L&gt;Indoor Activities     &lt;⑥&gt;       &lt;L&gt; Table Tennis       &lt;L&gt; Badminton     &lt;/⑥&gt;   &lt;L&gt;Outdoor Activities     &lt;⑦&gt;       &lt;L&gt; Swimming       &lt;L&gt; Tennis     &lt;/⑦&gt; &lt;/⑤&gt; &lt;/HS&gt;  &lt;⑧ BORDER=3 &gt; &lt;CAPTION&gt; Activity Charges &lt;/CAPTION&gt;  &lt;⑨&gt; &lt;⑩&gt; Activity &lt;/⑩&gt; &lt;TH&gt; Monthly Charge &lt;/TH&gt;&lt;/⑪&gt; &lt;⑫&gt; &lt;TD&gt; Swimming &lt;/TD&gt; &lt;TD&gt; Rs. 300&lt;/TD&gt;&lt;/⑬&gt; &lt;⑭&gt; &lt;TD&gt; Tennis &lt;/TD&gt;&lt;TD&gt; Rs. 500&lt;/TD&gt;&lt;/⑮&gt; &lt;⑯&gt; &lt;TD&gt; Table Tennis&lt;/TD&gt;&lt;TD&gt; Rs. 200 &lt;/TD&gt;&lt;/⑰&gt; &lt;⑲&gt; &lt;TD&gt; Badminton &lt;/TD&gt;&lt;TD&gt; RS. 250&lt;/TD&gt;&lt;/⑳&gt;  &lt;/⑪&gt; &lt;/CENTER&gt; &lt;BR&gt; For further enquiries and reservations &lt;A ⑪ = "http://xyz.ac.lk"&gt;Click Here&lt;/A&gt;  &lt;/BODY&gt; &lt;/HTML&gt;</pre> | <p style="text-align: center;"><b>XYZ TRAINING CENTER</b></p>  <p>XYZ is the leading Training center in the Western province and provide efficient and quality service for the sports loving community.</p> <p>We offer the following sports activities</p> <ul style="list-style-type: none"> <li>1. Indoor Activities <ul style="list-style-type: none"> <li>○ Table Tennis</li> <li>○ Badminton</li> </ul> </li> <li>2. Outdoor Activities <ul style="list-style-type: none"> <li>○ Swimming</li> <li>○ Tennis</li> </ul> </li> </ul> <p style="text-align: center;"><b>Activity Charges</b></p> <table border="1"> <thead> <tr> <th>Activity</th> <th>Monthly Charge</th> </tr> </thead> <tbody> <tr> <td>Swimming</td> <td>Rs. 300</td> </tr> <tr> <td>Tennis</td> <td>Rs. 500</td> </tr> <tr> <td>Table Tennis</td> <td>Rs. 200</td> </tr> <tr> <td>Badminton</td> <td>Rs. 250</td> </tr> </tbody> </table> <p style="text-align: center;">For further enquiries and reservations <a href="http://xyz.ac.lk">Click Here</a></p> | Activity | Monthly Charge | Swimming | Rs. 300 | Tennis | Rs. 500 | Table Tennis | Rs. 200 | Badminton | Rs. 250 |
| Activity                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             | Monthly Charge                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           |          |                |          |         |        |         |              |         |           |         |
| Swimming                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             | Rs. 300                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |          |                |          |         |        |         |              |         |           |         |
| Tennis                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               | Rs. 500                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |          |                |          |         |        |         |              |         |           |         |
| Table Tennis                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         | Rs. 200                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |          |                |          |         |        |         |              |         |           |         |
| Badminton                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            | Rs. 250                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |          |                |          |         |        |         |              |         |           |         |



- නියමීත නො සඳහා යුතු මෙය .IMTH (I)
- ප්‍රති තේව් පැවත්වන රුහුණී අවස්ථා නොවූ නො යුතු යුතු X නිසා එක්ස්ස් මෙය (II)
4. පාය සංස්කරණ මධ්‍යකාංගයක් (Note pad) හරහා HTML කේත ලිවීම  
ප්‍රාලු නිර්මාණකරණ මධ්‍යකාංගයක් (Web Authoring Tool) හරහා

(ii)

| X නීරුව                 | Y නීරුව                                                                                   |
|-------------------------|-------------------------------------------------------------------------------------------|
| වසම නාමය                | doe@gov.lk                                                                                |
| IP ලිපිනය               | <a href="http://www.doenets.lk/exam/index.html">http://www.doenets.lk/exam/index.html</a> |
| විද්‍යුත් තැපැල් ලිපිනය | 216.27.16.138                                                                             |
| URL                     | ac.lk                                                                                     |

1 correct – 1 Mark, 2 correct – 2 Marks, 3 correct – 2 ½ Marks ,4 correct – 3 Marks

(iii)

| Label Number | HTML Tag |
|--------------|----------|
| 1            | HTML     |
| 2            | BODY     |
| 3            | SRC      |
| 4            | HR       |
| 5            | OL       |
| 6            | UL       |
| 7            | TABLE    |
| 8            | TR       |
| 9            | TH       |
| 10           | Href     |

$\frac{1}{2} \times 10 = 5$  Marks


$\frac{1}{2}$  Marks 'with or without correct answer' for Label Number 4

5. (i) numarr[] නම් අරෙල (array) 1 සිට 10 නොවනු හි සංඛෝත 10 පේ ආවයනය (store) කිරීම සඳහා නොදා ගැනීම්.  
ඉහත සංඛෝත 10, numarr[] සිට ආවයනය කිරීම සඳහා පහත සඳහන් for loop එක හාටින කරනු ලැබේ, මෙහි  
Ⓐ හා Ⓛ සි අයයන් දී නොමැත.

```
For i = 1 To Ⓛ
 numarr[②] = i
Next i
```

Ⓐ හා Ⓛ සඳහා පූදුසු අයයන් ලියන්න.

- (ii) පාසලක මලලුත්වා තරගය සඳහා ගොනෝ ඉහත පවතී. ගැම ඉහතවිනාම රාලු, අදවන හා නොවන ජ්‍යාණ සංඛෝත  
කිරීම වෙත නම් විවෘත සඳහා පූදු වේ. මෙහෙර ඉහත සහ පූදුවන් මත නොපූදුවුම්වත ද ඉහත නිශේ. එහේ  
පූදුවුම්වත නොහැඟී වූ ඉහතවින් අවලංගු වූ ඉහතවින් උලක (cancelled) සඳහා වාර්තා කර යුතු වේ. වෙත  
සංඝිදිය පහත ගැලීම සඳහනාන් සඳහනුම කරන අතර A සිට F දක්වා උලක නම් කර නොමැත. පවත්වන ලද  
ඉහතවිනාම අංකය සඳහා වූ විවෘතය උලක මෙහි දී : අස්ථරය හාටින කර ඇත.



A සිට F දක්වා වූ උලක නොහැනෙන දී සඳහා අදාළ අයයන් උලක ඉදිරිගත් ලියා දැක්වන්න.

- (iii) ප්‍රතිච්‍යා පිටින ගැම පූදුවනු සඳහා ම ගෙරර ජ්‍යාණය දරයාය (BMI) වෙනුව කිරීම සඳහා හාටින පහත  
පෙනෙනු ඇති ව්‍යාප නොතාව සඳහන්න.

```
input total_students
For i=1 To total_students
 input height
 input weight
 BMI = weight/(height)^2
 output BMI
Next i
```

ඉහත ව්‍යාප නොතාව සඳහා පූදුසු ගැලීම සඳහන් අදියුත්.

5. (i) A - 10

B - (i - 1)

(ii) A - No/N/F - ½

B - i

C - Yes/Y/T

D - Yes/Y/T

E - No/N/F

F - i

1 x 2 = 2 Marks

½ Marks

1 Marks


½ Marks


½ Marks

½ Marks

1 Mark

{total 4 Marks}





"[condition & symbol - ½ , branching with correct direction- ½ ]

(විවෘත නාම දී ඇති ආකාරයෙන්ම තිබූ යුතුය)

F  
B  
E  
A

6. (i) අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තොටු ගැනීමේ එස් ආකාරයක් ලෙස අධ්‍යාපන (ඉගෙනුම්) කළමනාකරණ පද්ධති (LMS) දැඳන්වා දී ඇත. මෙයට අමතර ව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හාවින කළ භැඳි තවත් ආකාර දෙකක් ලියන්න.
- (ii) පහත පෙන්වා ඇති වගුවේ දී ඇති ස්මියාකාරකම් විධා කාර්යක්ෂම ව හා පහසුවෙන් කර ගැනීමට අධ්‍යාපන (ඉගෙනුම්) කළමනාකරණ පද්ධතියක් හාවින කළ භැඳි වේ.
- මෙමගින් සිසුන්ට්, ගුරුවරුන්ට හා පාසල් කළමනාකාරීන්ට වගු තොටුපෑස් තුනට ම වාසි බැඳුණේ.

| ශ්‍රීයකාරකම් අංකය | ශ්‍රීයකාරකම                                                  |
|-------------------|--------------------------------------------------------------|
| 1                 | සිසුන් උගාපදිංචි කිරීම                                       |
| 2                 | සිසුන්ගේ පැමිණිමේ ලේඛන ලකුණු කිරීම                           |
| 3                 | සහතිකත් නිශ්චය කිරීම                                         |
| 4                 | සිසු භැඳියා මැන බැලීමේ පරික්ෂණ පැවැත්වීම                     |
| 5                 | පාසල් පාදක ඇගිටීම පැවැත්වීම                                  |
| 6                 | ස්විය අධ්‍යාපන කටයුතු සඳහා බහු මාධ්‍ය සහිත පාඨම් හාවින කිරීම |
| 7                 | පන්ති කාමර ඉගැන්වීම සඳහා බහු මාධ්‍ය සහිත පාඨම් හාවිනය        |
| 8                 | කැමති වේලාවක කැමති පාඨමකට ප්‍රාග්ධන විමේ භැඳියාව             |

අධ්‍යාපන (ඉගෙනුම්) කළමනාකරණ පද්ධතියක් හාවිනයෙන් ඉහත දක්වා ඇති එස් එන් ස්මියාකාරකම සඳහා විධාන් ම වාසිය අත්සුර ගෙන භැංක්තේ කිහිම් තොටුපෑස ද දන්න සඳහාගෙන ඒවා ස්මියාකාරකම් අංකය සමඟ ලියා දක්වන්න.

- (iii) පරිගණක පද්ධතිවලට අහිතකර බලපෑම ඇති කිරීම අරමුණු කර ගත් මෘදුකාංග ඇතිත්ව මෘදුකාංග (malware) ලෙස දැඳන්වා දී ඇත. 'පරිගණක වෙවරය' මේ සඳහා එස් ආකාරයකි.
- (a) වෙනත් අනිශ්චිත මෘදුකාංග ආකාර දෙකක් ලියන්න.
  - (b) පරිගණක වෙවරය ආකාර නියා සිදු විය භැඳි හානිදායක අවස්ථා දෙකක් ලියන්න.
  - (c) වෙවරය ආසාදනවලින් කනි පරිගණකයක් ආරක්ෂා කරගැනීමේ සුම දෙකක් ලියන්න.

6. (i) පරිගණක පාදක ඉගැන්වීම, ඉගෙනුම/පුහුණුව (CAL, CBT) (LMS මත)

වෙබ පාදක ඉගැන්වීම, ඉගෙනුම/පුහුණුව (WBT)/e-learning, m-learning/අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධති (EMIS)  
අන්තර්ජාලය භරභා විභාග ප්‍රතිඵල ලබා ගැනීම (අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ තොරතුරු ලබා ගැනීම)


එ - 11 මූල්‍ය

1 x 2 = ලකුණ 2

(ii)

| ශ්‍රීයකාරකම් අංකය | වාසි අත්වන කාණ්ඩය   |
|-------------------|---------------------|
| 1                 | පාසල් කළමනාකාරීන්වය |
| 2                 | ගුරුවරුන්           |
| 3                 | පාසල් කළමනාකාරීන්වය |
| 4                 | ගුරුවරුන්           |
| 5                 | ගුරුවරුන්           |
| 6                 | සිසුන්              |
| 7                 | ගුරුවරුන්           |
| 8                 | සිසුන්              |

1/2 x 8 = ලකුණ 4



- | (iii) (a)                        | වර්තමාන විෂය නිරූපණය සඳහා මෙය පිළිබඳ වේ  |
|----------------------------------|------------------------------------------|
| වෙශන් හෝස් (Trojan Horse)        | වෙශන් හෝස් සඳහා මෙය පිළිබඳ වේ            |
| ඡින්ජලුලීමේ මධ්‍යකාංග (Spyware)  | ඡින්ජලුලීමේ මධ්‍යකාංග සඳහා මෙය පිළිබඳ වේ |
| ප්‍රවාරකාංග (Adware)             | ප්‍රවාරකාංග සඳහා මෙය පිළිබඳ වේ           |
| මධ්‍යකාංග කොල්ලකරුවන් (Hijacker) | මධ්‍යකාංග කොල්ලකරුවන් සඳහා මෙය පිළිබඳ වේ |
| Dialer                           | Dialer සඳහා මෙය පිළිබඳ වේ                |
| ආයාවිත ලිපි ආදිය (Spam email)    | ආයාවිත ලිපි ආදිය සඳහා මෙය පිළිබඳ වේ      |

$$1 \times 2 = \text{ලක්ං } 2$$

- (b) දත්ත අස්ථියානගතවීම, යොදුම් මධ්‍යකාංග හා පද්ධති මධ්‍යකාංග අතියවීම, පරිගණකයේ කාර්යක්ෂමතාව අඩුවීම, පරිගණකය ඉබෝ නැවත පනැගැන්වීම, මධ්‍යකාංග/දෘජ්‍යාංග වලට හානිවීම, ගෙනු පද්ධතියට බාධා පැමිණීම(making Shortcuts, ගෙනු හා තොළ්ඨිර සැහැවීම)

$$1/2 \times 2 = \text{ලකුණු } 1$$

- (c) බැකප් තබාගැනීම ප්‍රතිවෙරස මඳුකාංගයක් ස්ථාපනය කිරීම හා යාචන්කාලීන කිරීම සාමාන්‍ය පරිහරනය සඳහා පරිභිලක ගිණුම ලබා දීම නිමිකම් සහිත මඳුකාංග හා විතය මෙහෙයුම් පද්ධතිය යාචන්කාලීන කිරීම බාහිර ආචයන උපාග ප්‍රවේශමෙන් පරිහරනය කිරීම ඉඩේ ත්‍රියාත්මක වන වැඩසහන්(Macros වැනි) අනුය කිරීම

$$1/2 \times 2 = \text{ලක්ෂණ} 1$$

7. (i) පද්ධති සංවර්ධන ත්‍රිත්‍ය (System Development Life Cycle) සම්බන්ධ පහත X සහ Y නීරු යටෙනහි දක්වා ඇති ප්‍රකාශ සලකන්න.

| X නීරුව                                                              | Y නීරුව                                                              |
|----------------------------------------------------------------------|----------------------------------------------------------------------|
| 1. පද්ධතියක ලක්ෂණයකි                                                 | A. පද්ධතියක් හරි වැරදි බැලීමේ (testing and debugging) අවසන් අදියරයි. |
| 2. පද්ධතියකට උදාහරණයකි                                               | B. සේවාලාභියා සමග සාකච්ඡා කිරීම                                      |
| 3. තොරතුරු රෝස්කීමේ ප්‍රධාන පිළිපිළ තුම්යකි                          | C. වර්තමාන අදියරහි සාර්ථකත්වය අනුව රේල් අදියර සලකා බැලීය හැකි ය.     |
| 4. සට්‍රිජරර නිර්මාණයේ දී හාවත් වන මෙවලමකි.                          | D. එය විවිධ කොටස් කිහිපයකින් සැදි ඇත.                                |
| 5. හාවත් කරන්න (පරිසිලක) ගේ පිළිගැනීම (acceptance) පරිස්ථා කිරීම     | E. ගැලීම් සටහන (flowchart)                                           |
| 6. අදියරන් අදියර ක්‍රියාත්මක කිරීමේ (phased implementation) වාසියකි. | F. පාසල් ආපන ගාලාවෙහි ගනුදෙනු                                        |

X නීරුවේ ඇති සැම ප්‍රකාශයකට ම රට අනුරූප වන ප්‍රකාශයක් Y නීරුවෙහි ඇත. X නීරුවෙහි ඇති එක් එක් ප්‍රකාශය තොරගෙන රට අනුරූපවන Y නීරුවෙහි ඇති ප්‍රකාශය ලියා දක්වන්න.

දා : 1 → D

- (ii) තොරතුරු සොයා ගැනීම සඳහා ලේඛ ව්‍යාප්ත ජාලය (www) හාවත් අද සුලඟ පුරුද්දක් වී ඇත. මෙයේ නිවෙස් අදාළ මෘකාංග සමග පරිගණකයක් තිබේ යැයි උපකළුපනය කරන්න.
- (a) පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය එක් දාස්‍යාංග උපක්‍රමයක් නම් කරන්න.
  - (b) මබට 'History of Sri Lanka' යන මාකෘතාව යටතේ තොරතුරු සොවීමට අවශ්‍ය යැයි සිතන්න. එකමුද මේ සම්බන්ධයෙන් අදාළ වෙබ් ලිපිනය (URL) ඔහු නොදැනී නම් මෙම තොරතුරු ලේඛ ව්‍යාප්ත ජාලයන් ගැනීමට අනුගමනය කළපුදු පියවර ලියා දක්වන්න.

7. (i) 2 --- F (පාසල් ආපන ගාලාවෙහි ගනුදෙනු)  
 3 --- B (සේවා ලාභියා සමග සාකච්ඡා කිරීම)  
 4 --- E (ගැලීම් සටහන)  
 5 --- A (පද්ධතියක හරි වැරදි බැලීමේ අවසන් අදියර)  
 6 --- C (වර්තමාන අදියරහි සාර්ථකත්වය අනුව රේල් අදියර සලකා බැලීය හැකිය)

1 x 5 = ලකුණු 5

[Only the numbers and characters are required. Expressions not necessary in the answer]

- (ii) (a) මොඩ්මය,(අන්තර්ජාල) බොන්ගලය, රහුන් රහිත/සහිත මාර්ගකාරකය(Router), ජාල අනුරුම්බුණත් කාබිජත(NIC) ADSL, යොංලයෝ යොංලයෝ ප්‍රෝටොලෝ ප්‍රෝටොලෝ Point (හැස්ටිජ) ලකුණු 1

- (b) වෙබ් අතරික්ස්ව ක්‍රියාත්මක කරන්න  
 සෙවුම් යන්ත්‍රය විවෘත කරන්න, සෙවුම් යන්ත්‍රයට පිවිසෙන්න  
 අදාළ සෙවුම් කොටුවෙහි, "History of Sri Lanka" යනුවෙන් ලියන්න (වයිස් කරන්න)  
 තිරය මත ලැබෙන වෙබ් අඩවි සම්බන්ධක අනුරිත් අවශ්‍ය සම්බන්ධකය මත ක්ලික් කරන්න

පියවර සියල්ලම නිවැරදි නම් ලකුණු 04

පියවර 3ක් නිවැරදි නම් ලකුණු 03

පියවර 2ක් නිවැරදි නම් ලකුණු 02

පියවර 1ක් නිවැරදි නම් ලකුණු 01

දෙවන පියවර නැත්තම් ඉන් පහළ පියවර සඳහා ලකුණු ලබා නොදේ

\*\*\*